

සාමාන්‍ය සමයේ පසලොස්වන සතිය
අගහරුවාදා

පළමුවන දේව ප්‍රකාශනය

නික්මයාම පොතෙහි උපුටා ගත් කොටසකි.

නික්මයාම 2 : 1-15

“ඔහු වතුරෙන් ගොඩ ගත් නිසා ‘මෝසෙස්’ යයි නම් විය. ඔහු වැඩුණු පසු සිය සෙනඟට නායකයා වීණි.”

එකල ලෙවී ගෝත්‍රයේ මිනිසෙක්, එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවා ගත්තේය. ඒ ස්ත්‍රිය ගැබ් ගෙන දරුවෙකු ලැබූ පසු දරුවා රුවැනි බව දුටු ඇ, තෙමසක් ඔහු සගවා තැබුවාය. ඔහු තවත් සගවා තබා ගැනීමට නොහැකි වූ කල, ඇ පත් පෙට්ටියක් ගෙන, එය පිට කිල් හා මැලියම් තවරා දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවාය. තවද, දරුවා හට කුමක් වේ දෝ කියා දැන ගැනීමට ඔහුගේ සහෝදරිය ඇතිත් බලා සිටියාය.

එවිට ගගේ ස්නානය කරනු පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියා ය. ඇගේ සේවිකාවෝ ගං ඉවුර දිගේ ඇවිදීමින් සිටියාහ. ඇ බට ගස් අතර වූ පෙට්ටිය දැක සේවිකාවක යවා එය ගෙන්වා ගෙන, ඇරිය විට එහි දරුවෙකු දුටුවාය. බලන්න, දරුවා ද අඬමින් සිටියේය. එවිට ඇ ඔහු කෙරෙහි අනුකම්පාව උපදවා, “මේ හෙබ්‍රෙව් ජාතික දරුවෙකැ”යි කීවාය. එවිට ඔහුගේ සොහොයුරිය පාරාවෝගේ දූ කුමරියට කතා කොට, “ඔබ උදෙසා දරුවාට කිරි දෙන්නට මා ගොස් හෙබ්‍රෙව් ජාතික කිරි මවක කැඳවාගෙන එන්නදැ”යි විචාලාය. පාරාවෝගේ දියණිය ඇට ‘යන්නැ’යි කීවෙන්, ඇ ගොස් දරුවාගේ මව කැඳවාගෙන ආවා ය. එවිට කුමරිය ඇ අමතා, “මේ දරුවා රැගෙන ගොස් මා වෙනුවෙන් ඔහුට කිරි දෙන්න. මම

ද ඔබට කුලිය දෙමි”යි කී විට ඇ දරුවා රුගෙන ගොස් ඔහුට කිරි දී හැඳ වූවාය. දරුවා වැඩුණු පසු ඇ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඇට පුතෙකු සේ විය. තවද ඇ “මම ඔහු වතුරෙන් ගොඩ ගනිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවාය.

එකල මෝසෙස් වයසින් වැඩුණු පසු ඔහු තමාගේ සෙනඟ බලන්නට ගිය විට, ඔවුන් කල බර වැඩ දිටිය. තවද ඔහු තමාගේම හෙබෙව් ජාතිකයෙකුට මිසර වැසියෙකු පහර දෙනවා දිටිය. එවිට ඔහු වටපිට බලා කිසිවෙකු නොසිටි බව දැක මිසර වැසියා මරා මල කඳ වැල්ලෙහි සැඟවීය. පසුදින ඔහු නික්ම යන විට හෙබෙව් ජාතික දෙදෙනෙකු ගහ ගනිමින් සිටිනු දිටිය. වැරැද්ද කල තැනැත්තාට ඔහු කතා කොට, “ඔබේ සහෝදරයාට ඔබ පහර දෙන්නේ මන්දැ”යි විචාලේය. ඔහු පිලිතුරු දෙමින් අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කලේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්නට හදන්නෙහි දැ”යි ඇසීය. එවිට මෝසෙස් බිය වී, “ඇත්තටම කාරණය එලි වී තිබේ ය”යි කියා ගන්නේය. එපවත් සැල වූ විට පාරාවෝ මෝසෙස් මරා දැමීමට සෙවීය. එහෙත් මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියත් දේශයෙහි පදිංචි විය.

දේව වචනය එසේ ය.

පිලිතුරු ගීය

ගීතාවලිය 69 : 2, 13, 29-30, 32, 33

පිලිතුර: දෙවිඳුන් සොයන පිඩිතයෝ දිරිමත් වන්නෝය.

ගීය:

මම මඩ ගොහොරුවේ කිඳා සිටිමි. මම ගැඹුරු දියට පැමිණ සිටිමි.
රළ පතර මා යටකර උඩින් ගලා යයි.

එහෙත් සම්ඳුන්, මාගේ අයැදුම ඔබට ය. අතේ දෙවිඳුන්, ඔබ ඊසි
වේලාවක මට පිලිතුරු දුන මැනව. ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ උ
න් ගැලවීමේ පොරොන්දුව ඉටු කරන නිසා මට උත්තර දුන මැනව.

එහෙත්, මම පිඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අතේ දෙවිඳුන්, මා
සනසා, මා ගලවා ගන මැනව. එවිට මම ගී ගයා දෙවිඳුන්
පසසන්නෙමි. තුනි ගී ගයමින් මම එතුමන් බොහෝ සේ
පසසන්නෙමි.

පිඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝය.


දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝය. මන්ද, සම්ඳාණෝ
දිලිඳුන් හට සවන් දෙන සේක. හිරගන වී සිටින තම සෙනග අත්
තොහරින සේක.

සුභවන් ජය නද (දෙවසරේම)

ආලේඛයා! ආලේඛයා!
ඔබේ සිත් දැඩි කර නොගෙන සම්භාණන්ගේ හඬට සවන් දෙන්න.
ආලේඛයා!

නොහොත්

ආලේඛයා! ආලේඛයා!
සම්ඳුනි, ඔබ වහන්සේගේ ව්‍යවස්ථාව රකෂා කරන්නට මට මනා
අවබෝධය දුන මැනව.
මාගේ මුළු සිතින් එය පිලිපදින්නෙමි.
ආලේඛයා!



සුවිශේෂය

මනෙවිතුමාගේ ගුද්ධ වූ සුවිශේෂයෙන් උසුටා ගත් කොටසකි.

මනෙවි 11 : 20 - 24

“දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා සොදොම් රටට
සහනය ලැබෙන්නේය.”

එකල ජේසුස් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවලින් බොහොමයක් කරනු ලැබූ නගරවල වැසියන් මනස්ථාපනය නොවූ බැවින් උන්වහන්සේ ඒවාට වරද තබන්නට පටන් ගෙන මෙසේ වදාළ සේක. “එම්බා කොරාශිනය, ඔබට වන විපතක මහන! එම්බා බෙන්සයිදාව, ඔබට වන විපතක මහන! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්ථි හා සිදොන්හි කලා නම් ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝණි රෙදි ඇඳ, අවයෙහි හිඳ මනස්ථාපනය වූ බව පෙන්වනු ඇත. එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර් හා සිදොනයට සහනය ලැබෙන්නේ යයි කියමි. එම්බා කපර්ණාවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත. පාතාලය දක්වා පහත හෙලනු ලබන්නෙහිය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වනතුරු පවතිනු ඇත. එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා සොදොම් රටට සහනය ලැබෙන්නේය.

සම්දාණන් වහන්සේගේ සුභාරංචිය මෙසේ ය.